



**මුදල් මණ්ඩලය**  
**ශ්‍රී ලංකා මහ බැංකුව**

2022 සැප්තැම්බර් 02

මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරන විධාන

2022 අංක 03

**තැන්පත්කරුවන් සඳහා අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංක සටහන් කිරීම**

- |   |     |  |
|---|-----|--|
| 1. නෛතික ප්‍රතිපාදන                                     | 1.1 | 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි 12 වන වගන්තිය මගින් පැවරී ඇති බලතල ප්‍රකාරව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගම් සඳහා අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංක සටහන් කිරීම පිළිබඳ මෙම විධාන හඳුන්වා දෙනු ලැබේ.  |
| 2. විධානයන්හි අරමුණු                                    | 2.1 | ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය මගින් තොරතුරු සම්පාදනය කිරීමට පහසුකම් සැලැස්වීම සඳහා සියලු මුදල් සමාගම්වල තැන්පත්කරුවන්ගේ අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංක සටහන් කිරීමේ විධාන ලබා දීමට සහ මූල්‍ය අංශයේ ප්‍රධාන ප්‍රතිපත්ති තීරණ සඳහා වන තොරතුරු කළමනාකරණ ක්‍රියාවලියේ සවිමත්භාවය සහ විශ්වසනීයත්වය ශක්තිමත් කිරීමට මෙම විධානය නිකුත් කරනු ලැබේ. |
| 3. තැන්පත්කරුට අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංකය වාර්තා කිරීම | 3.1 | ඇමුණුම 1 හි දක්වා ඇති වගු අංක 1 හි නිරූපණය කර ඇති පරිදි සියලු මුදල් සමාගම් විසින් ඔවුන්ගේ ප්‍රධාන තොරතුරු පද්ධති තුළ එක් එක් තැන්පත්කරු සඳහා අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංකය සටහන් කිරීම සහ වාර්තා කිරීම සිදු කළ යුතුය.  |
| 4. බලාත්මක වන දිනය                                      | 4.1 | මෙම විධාන 2022.10.01 දින සිට බලාත්මක වේ. ඒ අනුව, සියලු මුදල් සමාගම් පහත 5 වන වගන්තියෙහි සඳහන් කර ඇති පරිදි අන්තර්කාලීන විධිවිධානවලට යටත්ව සියලු නව තැන්පත්කරුවන් සඳහා 2022.10.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම විධානවල අවශ්‍යතාවන්ට අනුකූල විය යුතුය.   |
| 5. අන්තර්කාලීන විධිවිධාන                                | 5.1 | සියලු මුදල් සමාගම් විසින් මෙම විධානයන් ප්‍රකාරව දැනට සිටින සියලු තැන්පත්කරුවන්ට අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංක සටහන් කිරීම 2023.12.31 දින වන විට සම්පූර්ණ කළ යුතුය.  |

ආචාර්ය පී. නන්දලාල් චිරසිංහ  
මුදල් මණ්ඩලයේ සභාපති සහ  
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

වගු අංක 1: මුදල් සමාගමෙහි තැන්පත්කරුවන්ගේ එක් එක් කාණ්ඩය සඳහා අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංක

#	තැන්පත්කරුගේ කාණ්ඩය	හඳුනා ගැනීමේ අංකයේ කාණ්ඩය	සටහන්												
<b>1</b>	<b>තනි පුද්ගලයන්</b>														
1.1	ශ්‍රී ලාංකික පුරවැසියන්	ජාතික හැඳුනුම්පත් අංකය	මුදල් සමාගම්වලට ගිණුම් ආරම්භ කිරීම සඳහා තැන්පත්කරුගේ රියදුරු බලපත්‍රය හෝ ගුවන් ගමන් බලපත්‍රය පිළිගත හැකි නමුත්, ඔවුන්ගේ පද්ධති තුළ ජාතික හැඳුනුම්පත් අංකය සටහන් කිරීම අනිවාර්ය වේ												
1.2	ශ්‍රී ලාංකික පුරවැසියන් (ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික /නිත්‍ය නේවාසික/තාවකාලික නේවාසිකත්වය දරන්නන්), ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසියන් (ශ්‍රී ලංකාවේ නේවාසික, ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික)	ජාතික හැඳුනුම්පත් අංකය	තැන්පතුකරුවෙකු විසින් ජාතික හැඳුනුම්පත තාවකාලිකව ආපසු භාර දී ඇති විට පමණක් ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය භාවිත කළ හැකිය												
1.3	ශ්‍රී ලාංකික නොවන පුරවැසියන්	විදේශ ගුවන් ගමන් බලපත්‍ර අංකය	ශ්‍රී ලාංකික සම්භවයක් සහිත විදේශීය ජාතිකයන් (ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික) ඇතුළුව, ශ්‍රී ලංකාව වෙත තාවකාලිකව සංචාරයේ නිරතව සිටින හෝ ශ්‍රී ලංකාව වෙත සංචාරය කිරීමට බලාපොරොත්තු වන විදේශීය ජාතිකයන්, විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන්												
1.4	බාල වයස්කාර තැන්පත්කරුවන්	උපන් දිනය + උප්පැන්න සහතික අංකය නි.ද: උපන් දිනය: 2005 ජනවාරි 7 වන දින (2005.01.07) උප්පැන්න සහතික අංකය: 0325  <table border="1" style="margin-left: auto; margin-right: auto;"> <tr> <td>2</td><td>0</td><td>0</td><td>5</td><td>0</td><td>1</td><td>0</td><td>7</td><td>0</td><td>3</td><td>2</td><td>5</td> </tr> </table>	2	0	0	5	0	1	0	7	0	3	2	5	උපන්දිනය සමඟ උප්පැන්න සහතිකයේ අංකය යෙදීම මඟින් ඉලක්කම් 12 ක අංකයක් නිර්මාණය කිරීම
2	0	0	5	0	1	0	7	0	3	2	5				

#	තැන්පත්කරුගේ කාර්යය	හඳුනා ගැනීමේ අංකයේ කාර්යය	සටහන්
2	ආයතන		
2.1	සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන ලද සමාගම්	සමාගම් ලියාපදිංචි අංකය	-
2.2	රාජ්‍ය නොවන සංවිධාන	රාජ්‍ය නොවන සංවිධාන සඳහා ජාතික ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද ලියාපදිංචි අංකය	-
2.3	තනි පුද්ගල ව්‍යාපාර/හවුල් ව්‍යාපාර/බද්ධ ව්‍යාපාර යනාදී ප්‍රාදේශීය/පළාත් පාලන ආයතන යටතේ ලියාපදිංචි කළ ආයතන	ව්‍යාපාර ලියාපදිංචි අංකය	-
2.4	සමාජ, සංගම්, සමිති යනාදී අනෙකුත් සියලු ආයතන	අදාළ බලධාරීන් විසින් නිකුත් කරන ලද ලියාපදිංචි අංකය	-